



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

පුරස්ථ සහ ප්‍රබන්ධීය ප්‍රධානතා කේන්ද්‍රය

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි කෙටන පරීක්ෂණය (බාහිර) - 2016

2022 නොවැම්බර් - 2023 ජනවාරි

සමාජීය විද්‍යා පීඨය

පුස්තකාල හා විද්‍යාපන විද්‍යාව (නව/පැරණි නිර්දේශය)

පුස්තකාලයන්හි පරිගණක භාවිතය හා පුස්තකාල පුහුණුව LISC – E 3025

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

ප්‍රශ්න සංඛ්‍යාව : 08 යි.

කාලය : පැය 03 යි.

- 01. "වර්තමානයෙහි තොරතුරු අවශ්‍යතා සපුරාලීමේ කාර්යයෙහි ලා අන්තර්ජාලය බහුලව භාවිත වන තොරතුරු මාධ්‍යයක් බවට පත්ව ඇත." මෙම ප්‍රකාශය නිදසුන් සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 20)
- 02. සංඛ්‍යාංක පුස්තකාල (Digital Library) හා සාම්ප්‍රදායික පුස්තකාලයන් හි ඇති ලක්ෂණ හා එහි වෙනස්කම් පිළිබඳ විග්‍රහ කරන්න. (ලකුණු 20)
- 03. පුස්තකාල ස්වයංක්‍රීයකරණය කිරීමේ දී වඩාත් සුදුසු මෘදුකාංගයක් තෝරාගැනීමේ දී සැලකිය යුතු නිර්ණායකයන් පිළිබඳ සාකච්ඡා කරන්න. (ලකුණු 20)
- 04. 1. පරිගණක මෘදුකාංග යනු කුමක්ද යන්න හඳුන්වා දෙන්න. (ලකුණු 05)
11. එම මෘදුකාංග වර්ගීකරණය නිදසුන් සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 15)
- 05. 1. විවෘත මූලාශ්‍රයන් හා වාණිජමය මෘදුකාංගයන් පිළිබඳ විග්‍රහ කරන්න. (ලකුණු 05)
11. එම මෘදුකාංග අතර පවතින වෙනස්කම් සංසන්දනාත්මකව විමර්ශනය කරන්න. (ලකුණු 15)
- 06. පුස්තකාල කාර්යයන් සඳහා පරිගණක යොදාගත හැකි ආකාරය නිදසුන් සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 20)
- 07. ඔබ සේවය කරනු ලබන පුස්තකාලය තුළ ග්‍රන්ථ සංසරණ ක්‍රියාවලිය පහසුකර ගැනීම සඳහා පාඨකයන්ගේ තොරතුරු සහ ග්‍රන්ථ පිළිබඳ තොරතුරු ඇතුළත් කොට දත්ත පදනමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූයේයැයි සිතා එම දත්ත පදනම නිර්මාණය කිරීමේ දී භාවිතා කරනු ලබන දත්ත ක්ෂේත්‍රයන් (Data Field) නිදසුන් සපයමින් විස්තර කරන්න. (ලකුණු 20)
- 08. 1. පරිගණකය පිළිබඳ නිර්වචනය කර එහි ඇති කොටස් නම් කර පැහැදිලි කරන්න. (ලකුණු 10)
11. පරිගණකයෙහි විකාශය සවිස්තරාත්මකව දක්වන්න. (ලකුණු 10)
